

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය -2014

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1999 අංක 09 දරන පනතින් සංශෝධිත 1988 අංක 53 දරන ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන පනතේ 18 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ ස්වදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවිගණනය කළ විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2014 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශුන්‍ය අගයක් ලෙස ගිණුම්වල පෙන්වා තිබූ එහෙත් දැනට භාවිතයේ පවතින පිරිවැය රු.10,325,000 ක් වූ වාහන 04 ක් ප්‍රත්‍යාගණනය කර සාධාරණ අගය ගිණුම් වලට ගෙන නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දීර්ඝ දිමනා ලෙස ගෙවන ලද රු.2,541,915 ක් සේවක පිරිවැය ලෙස දක්වනවා වෙනුවට පර්යේෂණ වියදම් ලෙස දක්වා තිබුණි.
- (ඇ) 1988 අංක 53 දරන ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව ආයතනයේ බලතල ක්‍රියාත්මක කිරීමේදී, කාර්ය කිරීමේදී හා කර්තව්‍ය ඉටුකිරීමේදී ආයතනය විසින් දරනු ලබන වියදම් පියවීම සඳහා අවශ්‍ය වන සියලු මුදල් අරමුදලින් ගෙවනු ලැබිය යුතු වුවත්, උක්ත විධිවිධානවලට පටහැනිව ආයතනය විසින් පරිත්‍යාග අරමුදල (Endowment Fund) නමින් වෙනම අරමුදලක් පිහිටුවා තිබුණි. මෙම අරමුදලේ ගිණුම් පිළියෙල කර විගණනයට ඉදිරිපත් කිරීමට 2012 ජූලි 26 වන දින පැවති පොදු ව්‍යාපාර කාරක සභාව විසින් නියෝග කර ඇතත් එයට අනුකූලව කටයුතු කර නොතිබුණි. කෙසේ වුවද මෙම අරමුදලේ කටයුතු මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කිරීම වෙනුවට සම්බන්ධිත පාර්ශව ගනුදෙනුවක් ලෙස ගිණුම් සටහන් මගින් හෙළිදරව් කර තිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

සමාලෝචිත වර්ෂය අවසානයට නිම කළ ව්‍යාපෘතිවලට අදාළව විවිධ ආයතන වලින් රු.7,039,648 ක මුදලක් ලැබිය යුතුව තිබූ අතර සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට එයින් රු.1,260,448 ක ශේෂයක් වසරකට වැඩි කාලයක සිට අයනොවී පැවතුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ නීති, රීති, රෙගුලාසි ආදියට අනුකූල නොවීම් පහත දැක්වේ

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව

අනුකූල නොවීම

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 751 (2)

රජයේ සියළුම ගොඩනැගිලිවල ඇති සියළුම විදුලි සවිකිරීම් හා උපකරණ ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් විදුලි සවිකිරීම් ලේඛනයක් පවත්වාගෙන යායුතු වුවත් එසේ කටයුතු කර නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 757 (2)

(i) භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව භාණ්ඩ වර්ග 12 ක අතිරික්ත ඒකක 143 ක් හා භාණ්ඩ වර්ග 10 ක උනතා ඒකක 37 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ii) ආයතන භූමියේ ගබඩා කර ඇති ධාරිතාව ලීටර් 4,000 ක් වූ ඩීසල් ටැංකිය සහ ස්ථාවර වත්කම් ලේඛනයේ පැවති මුළු පිරිවැය රු.1,539,595 ක් වූ වත්කම් වර්ග 10 ක් සමීක්ෂණ මණ්ඩල වාර්තාවට ඇතුළත් කර නොතිබුණි.

(iii) මුදල් රෙගුලාසි 1645 (අ) (ආ)

මාසික ධාවන සටහන් මුදල් රෙගුලාසි නියමයන් ප්‍රකාරව පිළියෙළ කර විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය

(i) 4.2.6 ඡේදය

කාර්තුමය ප්‍රගති වාර්තා කාර්තුව අවසන් වී දින 30 ක් ඉක්ම වීමට පෙර රේඛීය අමාත්‍යාංශයට හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළයුතු වුවත් එසේ ඉදිරිපත් කර නොතිබුණි.

පුස්තකාලයේ පොත් වාර්ෂික සමීක්ෂණයකට ලක්කර නොතිබුණි.

(ii) 7.4.3 ඡේදය

2.5 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

1971 අංක 38 දරන මුදල් පනතේ 11 වගන්තියට පටහැනිව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට රු.57,636,660 ක මුදලක් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලය රු.744,965 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 1,648,908 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 903,943 ක පිරිහීමක් පෙන්නුම් කෙරුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේ දී යුනිසෙෆ් මූල්‍ය දායකත්වයෙන් ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කර තිබුණද නියමිත කාලය තුළ ව්‍යාපෘති කටයුතු නිම නොකිරීම හේතුවෙන් රු.3,741,509 ක මුදලක් ආපසු භාණ්ඩාගාරය වෙත යවා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන පනතට අනුව ඉටුකල යුතු පහත සඳහන් කාර්යයන් ඉටුකර නොතිබුණි.

(i) පනතේ 5(උ) ඡේදය අනුව ආර්ථික හා සමාජ පර්යේෂණ තොරතුරු සහ වෙනත් අදාළ කරුණු රැස්කර තැබීම සඳහා ගබඩාගාරයක් පිහිටුවීම.

(ii) පනතේ 5(ඌ) ඡේදය අනුව ආයතනයේ පරමාර්ථවලට සමාන අරමුණු සහිත පරමාර්ථ ඇති ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ කමිටු පිහිටුවා පවත්වාගෙන යාම සහ ඒ ආයතනය සමඟ සහයෝගයෙන් හා ඒ සම්බන්ධව ක්‍රියා කිරීම පිණිස පහසුකම් සැලසීම.

(iii) පනතේ 12(1) වගන්තිය අනුව ආයතනයේ ආධාරය හා සහාය ඇතිව භාරගනු ලැබිය යුතු ප්‍රතිපත්ති අධ්‍යයන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මණ්ඩලයට උපදෙස් දීම පිණිස පර්යේෂණ උපදේශක කමිටුවක් (Research Advisory committee) මණ්ඩලය විසින් පත් කරනු ලැබීම.

(ඇ) වර්ෂය අවසානයේදී විගණනය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රගති වාර්තා අනුව අධ්‍යයන ව්‍යාපෘති වල මූල්‍ය හා භෞතික ප්‍රගතිය නිශ්චිතව දක්වා නොතිබුණි.

4.2 ප්‍රමාද වූ ව්‍යාපෘති

නියැදි පරීක්ෂාවට අනුව ව්‍යාපෘති 10 ක් නියමිත කාලය තුළ නිමකර නොතිබුණු අතර, සමාලෝචිත වර්ෂය අවසානයට එම ව්‍යාපෘති වල කාර්යසාධන මට්ටම ද වාර්තා මගින් අනාවරණය කර නොතිබුණි.

4.3 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) නිවැරදි මිණුම් නොගැනීම, මිල වෙනස් වීම සඳහා ගෙවීම්,ජල පොකුණු සඳහා වැඩිපුර ගෙවීම් වෙනුවෙන් පිළිවෙළින් රු.178,897 ක් රු.6,588,859 ක් හා රු.430,875 ක් ලෙස එකතු වටිනාකම රු.7,198,631 ක මුදලක් කොන්ත්‍රාත්කරුට වැඩිපුර ගෙවා තිබුණි.

(ආ) අතිරේක වැඩ සඳහා ගැලපීම් කිරීමේ දී එකම විෂයයන් වලට අදාළව වෙනස් රේටයන් මත ගණනය කිරීම් කර තිබුණි.

- (ඇ) කොන්ත්‍රාත්කරු අත්හළ වැඩ කොටස් උප කොන්ත්‍රාත් 33 කින් නිමකිරීම නිසා අතිරේකව රු.126,242,254 ක් වැය කර තිබුණි.
- (ඈ) නියමිත කාලය තුළ කොන්ත්‍රාත්තුව නිම නොකිරීම හේතුවෙන් රු.5,885,281 ක විදේශ විනිමය අලාභයක් වී තිබුණි.
- (ඉ) කොන්ත්‍රාත්කරු රු.මිලියන 45 ක වැඩ අත්හැර දැමීම මත වැඩිපුර ගෙවා තිබූ අත්තිකාරම් මුදල රු.5,669,449 ක් සඳහා පොලී අයකර නොතිබුණි.
- (ඊ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.4 මාර්ගෝපදේශයට පටහැනිව කොන්ත්‍රාත් මුදලෙන් සියයට 43 ක් වූ රු.76,622,178 ක අත්තිකාරම් ලබා දී තිබුණි.
- (උ) සම්පූර්ණයෙන්ම අත්හළ වැඩ වටිනාකම සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයේදී අවස්ථා 03 කදී පිළිවෙලින් රු.45,047,245, රු.44,629,245 හා රු.33,383,695 ක් ලෙස කළමනාකරණය විසින් පරස්පර පිළිතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් විගණනයට නිවැරදි වටිනාකම තීරණය කිරීමට නොහැකි විය.

(ඌ) උප කොන්ත්‍රාත් ලබාදීම

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.8 මාර්ගෝපදේශය ප්‍රකාරව මුළු පිරිවැය රු.10,535,743 ක් වූ කොන්ත්‍රාත් දෙකක් සම්බන්ධයෙන් කාර්යසාධන සුරක්ෂණයක් ඉදිරිපත් නොකිරීම, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.4 මාර්ගෝපදේශයට පටහැනිව උප කොන්ත්‍රාත් 3 ක් සම්බන්ධයෙන් සියයට 20 ඉක්මවූ රු. 5,427,402 ක අත්තිකාරම් මුදල් ලබාදීම හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.1 මාර්ගෝපදේශය ප්‍රකාරව රු. 12,615,403ක් වටිනා උප කොන්ත්‍රාත් 3 ක් සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීමක්ද සිදුකර නොතිබුණි.

4.4 කළමනාකරණ අකාර්යක්ෂමතා

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නව ගොඩනැගිල්ල ඉදිකර තිබූ ඉඩම දීර්ඝ කාලීන බදු ගිවිසුමක් යටතේ රජයෙන් ලද දේපලක් වුවද විගණන අවස්ථාව වන විටත් ආයතනය නමින් විධිමත් පරිදි බදු ඔප්පුවක් මගින් පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.5 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 9.2 (බී) වගන්තිය අනුව සෑම ආයතනයක්ම අනුමත කාර්ය මණ්ඩලයක් පවත්වාගත යුතු වුවද, ආයතනයේ කාර්ය මණ්ඩලය (Carde) සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොතිබුණි.
- (ආ) 2009 මැයි 26 දිනැති අංක 39 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයෙහි 1 ඡේදය අනුව වැටුප් හා දීමනා සම්බන්ධව, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) ආයතනයේ සේවයේ නියුක්ත සියළුම සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන තිබුණද, අඩු වැටුප් නියම කර ඇති තනතුරු කිහිපයක හැර අනෙකුත් තනතුරුවල සේවයේ

නිලධාරීන් කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර ගනිමින් අවුරුදු 05 කට අධික කාලයක් සේවයේ නියුක්ත කර තිබුණි. 2013 ජනවාරි 15 දිනැති අංක 01/2013 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ නියමයන් අනුව රාජ්‍ය සංස්ථාවල සේවයේ නියතු වූවන්ගේ වයස් සීමාව අවුරුදු 60 ඉක්මවා දීර්ඝ කළ නොහැකි වුවද, මෙම වයස් සීමාවද ඉක්මවා ගිය නිලධාරීන් දිගින් දිගටම ආයතනයේ සේවයේ යොදවා තිබූ අතර සමාලෝචිත වර්ෂයේදී වැටුප් හා දීමනා ලෙස රු.3,866,584 ක් ගෙවා එය ගරු දීමනා ලෙස (Honorarium) ගිණුම් ගත කර තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

2009 ජූනි 09 දිනැති ඩීඑම්පී 2009/01 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛය පරිදි අභ්‍යන්තර විගණන ඒකකයක් පිහිටුවා නොතිබූ අතර අභ්‍යන්තර විගණනය පෞද්ගලික විගණන සමාගමක් මගින් සිදුකර තිබුණි.

5.2 නොවිසදී ඇති විගණන ඡේද

2012 ජූලි 26 දිනැති පොදු ව්‍යාපාර කාරක සභාවේ නියෝග අංක 10 පරිදි මානව සම්පත් කළමනාකරණ කාර්ය පටිපාටිය සඳහා භාණ්ඩාගාරයේ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැත.

5.3 ප්‍රසම්පාදන සැලැස්ම

2003 ජූනි 02 දිනැති අංක පීටීඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය පරිදි සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ සභාපති වෙත යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) විදේශ ආධාර
- (ආ) ලේඛන පවත්වාගෙන යාම
- (ඇ) ගිණුම්කරණය
- (ඈ) තොරතුරු ඉදිරිපත් කිරීම
- (ඉ) කොන්ත්‍රාත් පාලනය
- (ඊ) වත්කම් කළමනාකරණය